



දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය

දකුණු පළාත් සභා දෙමළ මාධ්‍ය පාසල් වල විෂය ඒකක 26ක පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්, උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් හා උසස් පෙළ සමතුන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම. - 2021

දකුණු පළාත් සභා දෙමළ මාධ්‍ය පාසල් වල විෂය ඒකක 26ක පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්, උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් හා උසස් පෙළ සමතුන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා ගුරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම පිණිස සුදුසුකම්ලත් උපාධිධාරීන්ගෙන්, ඩිප්ලෝමාධාරීන්ගෙන් හා උසස් පෙළ සමතුන්ගෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවනු ලැබේ.

02. සේවයට බඳවා ගැනීමේ ක්‍රමය :-

2.1 දකුණු පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු වෙනුවෙන් අයදුම්පත් කැඳවීමේ අවසන් දිනට නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන්ට, ඩිප්ලෝමාධාරීන්ට හා උසස් පෙළ සමතුන්ට අයදුම් කළ හැකි ය.

2.2 2008.07.01 දින සිට ක්‍රියාත්මක නව ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ 7.2.4.4.1 වගන්තිය අනුව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයට සහ ප්‍රායෝගික පරීක්ෂණයට යොමු කර එම පරීක්ෂණයෙන් සමත් වන අයදුම්කරුවන්ගෙන් පමණක් පහතින් දක්වා ඇති ආකාරයට බඳවා ගැනීම සිදුකරනු ලැබේ.

2.3 අයදුම්පත් භාරගන්නා අවසාන දිනට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත මාර්ගගත ක්‍රමය භරණා ලැබෙන අයදුම්පත් අනුව ඉහත 2.2 හි දක්වා ඇති පරීක්ෂණයන්ගෙන් සුදුසුකම්ලත් (සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය සමත්වන) අයදුම්කරුවන් දකුණු පළාතේ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් බඳවා ගැනීමට අපේක්ෂා කෙරේ. අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ස්ථීර පදිංචි අයදුම්කරුවන් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල්වල ඇබැරතු සම්පූර්ණ කිරීමේ දී ප්‍රථමයෙන් බඳවා ගනු ලැබේ. යම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ස්ථීර පදිංචිය ඇති (මෙම නිවේදනයේ 7 හි II ඡේදයේ දක්වා ඇති පරිදි) සුදුසුකම්ලත් අයදුම්කරුවන් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුරප්පාඩු පිරවීමට ප්‍රමාණවත් නොමැති නම් ප්‍රථමයෙන් ආසන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින් ද දෙවනුව ඊළඟ ආසන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින්ද සුදුසුකම් සහිත අපේක්ෂකයින් තෝරාගනු ලැබේ.

2.4 බඳවා ගැනීම සිදුකරන සෑම පියවරකදීම බඳවා ගන්නා විෂයයට අදාළ සුදුසුකම් සහිත අයදුම්කරුවන් අතරින් (මෙම නිවේදනයේ 5.1 හා 5.2හි සඳහන් පරිදි) පන්ති සාමාර්ථ සහිත අයදුම්කරුවන් බඳවා ගැනීම ප්‍රථමයෙන් සිදු කරනු ලබන අතර ඉන් පසු පිළිවෙලින් උපාධිධාරීන් ද ඉන් පසු ඩිප්ලෝමාධාරීන් ද ඉන් පසු උසස් පෙළ සමතුන් ගුරු සභායකයින් ලෙස ද බඳවා ගනු ලැබේ.

2.5 උසස් පෙළ සමතුන් සඳහා ගුරු සභායක පත්වීම් ලබා දීමට අපේක්ෂිත අතර එසේ බඳවාගනු ලබන ගුරු සභායකයින් ස්වකීය පළමු පත්වීම් දිනයේ සිට වසර 05ක් ඇතුළත තමන් පත් කළ විෂයයට අදාළ ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිළිගනු ලබන ගුරු පුහුණුවක් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන විශ්ව විද්‍යාලයකින් / උසස් අධ්‍යාපන ආයතනයකින් අදාළ විෂයයට උපාධියක් ලබා ගත යුතු අතර එම ගුරු පුහුණුව හෝ උපාධිය වලංගු වන දින සිට ඔහු/ඇය ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තියේ 1 ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කොට සේවය ස්ථීර කරනු ලැබේ.

වසර පහක් (05) ඇතුළත ඉහත 2.5හි සඳහන් සුදුසුකම් සපුරා ගැනීමට අපොහොසත් වන ගුරු සභායකවරුන්ගේ සේවය අවසන් කරනු ලැබේ.

2.6 දකුණු පළාත් ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ 7.2.4.4.1 (1) හි දැක්වෙන පරිදි සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අයදුම්කරුවන් යොමු කරනු ලැබේ.

2.7 විශ්‍රාම යාම, වෙනත් පළාතකට ස්ථාන මාරුවීම, වෙනත් සේවයක උසස්වීම් ලැබීම හේතුවෙන් ඇතිවන ගුරු පුරප්පාඩු ද මේ යටතේ සම්පූර්ණ කිරීමට අපේක්ෂිත අතර, එහිදී ඇතිවන ඇබැරිතු සම්පූර්ණ කිරීම ද ඉහත 2.1, 2.2, 2.3, 2.4, 2.5 හා 2.6 අනුව සිදු කෙරේ.

03. සේවයේ නියුක්ත කරවීමේ කොන්දේසි :-

3.1 මෙම පත්වීම ස්ථිරය. විශ්‍රාම වැටුප් සහිතය. ඔබට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිය තීරණයකට ඔබ යටත් විය යුතු වේ.

3.2 මූලින් පත්වීම් ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවම වශයෙන් වසර 05 ක් සේවය කළ යුතු වේ.

3.3 රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පරිපාටික රීතිවලට ද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයට ද රජයේ මුදල් රෙගුලාසිවලට ද දෙපාර්තමේන්තු අනෙකුත් නියෝගවලට ද මෙම පත්වීම යටත්වේ.

3.4 උසස් වීම් ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ විධිවිධාන යටතේ සිදුකරනු ඇත.

3.5 උපාධිය හෝ ඩිප්ලෝමාවට අදාළ විෂයයන් යටතේ අයදුම්කළ යුතු අතර, පත්වීම් විෂයය කිසිදු හේතුවක් නිසා වෙනස් කරනු නොලැබේ.

3.6 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 01/2014 හා ඊට අනුශාංගික චක්‍රලේඛ අනුව රාජ්‍ය භාෂාව පිළිබඳ ප්‍රවීණතාවය ලබා ගත යුතු ය.

04. වැටුප් පරිමාණය :-

4.1 උපාධිධාරී අයදුම්කරුවන්

2016.02.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 අනුව මෙම පත්වීමට හිමි වැටුප් ක්‍රමය වන G-E-01-2016 දරණ වැටුප් කාණ්ඩය (මාසික රු. 27,740 – 6x300 – 7x380 – 9x445 – 36,205 ක්) වේ. ඔබ මෙම වැටුප් පරිමාණයේ 14 වන පියවර වන රු. 32,200.00 ක මාසික වැටුප මත පිහිටුවනු ලැබේ. මෙයට අමතර ව රජයේ නිලධරයින් වෙත රජය විසින් කලින් කලට ගෙවනු ලබන වෙනත් දීමනාවන් ද ඔබට හිමි ය.

4.2 ඩිප්ලෝමාධාරී අයදුම්කරුවන්

2016.02.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 අනුව මෙම තනතුරට හිමි වැටුප් ක්‍රමය G-E-01-2016 දරණ වැටුප් කාණ්ඩය (මාසික වැටුප රු. 27,740 – 6x300 – 7x380 – 2x445 – 33,090 ක්) වේ. ඔබ මෙම වැටුප් පරිමාණයේ 07 වන පියවර වන රු. 29,540.00 ක මාසික වැටුප මත පිහිටුවනු ලැබේ.

4.3 උසස් පෙළ සමත් අයදුම්කරුවන් (ගුරු සභායකයින් ලෙස බඳවාගැනීම)

ගුරු සභායකයින් ලෙස තෝරාගන්නා අයදුම්කරුවන් සඳහා සියලු දීමනා ඇතුළත් ව මසකට රු. 10,000 ක දීමනාවක් ගෙවනු ලැබේ.

05. අධ්‍යාපන සුදුසුකම් :-

5.1 අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට පහත දැක්වෙන සුදුසුකම්, 2017.08.29 දිනැතිව ගරු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ III පරිච්ඡේදයේ දක්වා ඇති පරිදි ගුරුවරුන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම" යන මැයෙන් අධ්‍යාපන අමාත්‍යතුමා 2017.07.20 දිනැතිව ගරු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයේ යෝජනා අංක 2 හි දක්වා ඇති පරිදි සපුරා තිබිය යුතුය.

උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන්

අනු අංකය	විෂයය	අධ්‍යාපන සුදුසුකම්
01	ප්‍රාථමික	සම්පූර්ණ අධ්‍යයන කාලය තුළ දෙමළ භාෂාව සහ සාහිත්‍යය හෝ දෙමළ වාග් විද්‍යාව විෂයයක් ලෙස හදාරා ඇති ශාස්ත්‍රවේදී උපාධිය
02	දෙවන බස - සිංහල	සම්පූර්ණ අධ්‍යයන කාලය තුළ උපාධියට සිංහල භාෂාව ප්‍රධාන විෂයයක් ලෙස සමත් ව තිබීම සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ දී හර විෂයයක් ලෙස දෙමළ භාෂාවට සම්මාන සාමාර්ථයක් ලබා තිබීම හෝ පිළිගත් විශ්ව විද්‍යාලයක හෝ රජයේ ව්‍යවස්ථාපිත ආයතනයක මාස 06කට නොඅඩු දෙමළ භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරා සහතිකයක් ලබා තිබීම.
03	දෙවන බස - දෙමළ	සම්පූර්ණ අධ්‍යයන කාලය තුළ උපාධියට දෙමළ භාෂාව ප්‍රධාන විෂයයක් ලෙස සමත් ව තිබීම සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ දී හර විෂයයක් ලෙස සිංහල භාෂාවට සම්මාන සාමාර්ථයක් ලබා තිබීම හෝ පිළිගත් විශ්ව විද්‍යාලයක හෝ රජයේ ව්‍යවස්ථාපිත ආයතනයක මාස 06කට නොඅඩු සිංහල භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරා සහතිකයක් ලබා තිබීම.
04	දෙමළ	සම්පූර්ණ අධ්‍යයන කාලය තුළ දෙමළ භාෂාව ප්‍රධාන විෂයයක් ලෙස හැදෑරූ ශාස්ත්‍රවේදී උපාධිය
05	ගණිතය	අ.පො.ස. (උ.පෙළ) ගණිතය/විද්‍යාව විෂයය ධාරාව යටතේ උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්වවිද්‍යාලයකින් ගණිතය ප්‍රධාන විෂයය ලෙස විද්‍යාවේදී උපාධියක් ලබා තිබීම.
06	විද්‍යාව	අ.පො.ස. (උ.පෙළ) විද්‍යා විෂයය ධාරාව යටතේ උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්ව විද්‍යාලයකින් භෞතික විද්‍යාව/රසායන විද්‍යාව / ජීව විද්‍යාව / උද්භිද විද්‍යාව/සත්ත්ව විද්‍යාව යන විෂයයන් වලින් අවම වශයෙන් එක් විෂයයක් හෝ ප්‍රධාන විෂයය සහිතව විද්‍යාවේදී උපාධියක් ලබා තිබීම.

07	ඉංග්‍රීසි	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්ව විද්‍යාලයකින් ඉංග්‍රීසි භාෂාව හෝ ඉංග්‍රීසි සාහිත්‍ය ප්‍රධාන විෂයය සහිතව උපාධියක් ලබා තිබීම.
08	සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්ව විද්‍යාලයකින් ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය ප්‍රධාන විෂයය සහිතව උපාධියක් ලබා තිබීම
09	චිත්‍ර	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්ව විද්‍යාලයකින් චිත්‍ර ප්‍රධාන විෂයය සහිතව උපාධියක් ලබා තිබීම
10	කර්ණාටක සංගීතය	සම්පූර්ණ අධ්‍යයන කාලය තුළ ප්‍රධාන විෂයයක් වශයෙන් කර්ණාටක සංගීතය විෂය ඇතුළත් වන ලලිත කලාවේදී උපාධිය/ සෞන්දර්යය උපාධිය හෝ ශාස්ත්‍රවේදී විශේෂ (කර්ණාටක සංගීතය) උපාධිය
11	නැටුම් (භාරතීය)	සම්පූර්ණ අධ්‍යයන කාලය තුළ ප්‍රධාන විෂයයක් වශයෙන් භාරතීය නර්තන විෂය ඇතුළත් වන ලලිත කලාවේදී උපාධිය/ සෞන්දර්යය උපාධිය හෝ ශාස්ත්‍රවේදී විශේෂ (භාරතීය නර්තනය) උපාධිය
12	තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනය	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්ව විද්‍යාලයකින් තොරතුරු තාක්ෂණය හෝ පරිගණක විද්‍යාව ප්‍රධාන විෂයය සහිතව උපාධියක් ලබා තිබීම
13	භූගෝල විද්‍යාව	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්ව විද්‍යාලයකින් භූගෝල විද්‍යාව ප්‍රධාන විෂයය සහිතව උපාධියක් ලබා තිබීම
14	හින්දු ධර්මය	සම්පූර්ණ අධ්‍යයන කාලය තුළ හින්දු ධර්මය/හින්දු ශිෂ්ටාචාරය විෂය, ප්‍රධාන විෂයක් ලෙස ඇතුළත් ශාස්ත්‍රවේදී උපාධියක් ලබා තිබීම.
15	ඉතිහාසය	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්ව විද්‍යාලයකින් ඉතිහාසය ප්‍රධාන විෂයය සහිතව උපාධියක් ලබා තිබීම
16	පුරවැසි අධ්‍යාපනය	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්ව විද්‍යාලයකින් සමාජ විද්‍යාව හෝ දේශපාලන විද්‍යාව ප්‍රධාන විෂයය සහිතව උපාධියක් ලබා තිබීම
17	ශිෂ්‍ය උපදේශනය	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්ව විද්‍යාලයකින් මනෝ විද්‍යාව/ උපදේශනය ප්‍රධාන විෂයය සහිතව උපාධියක් ලබා තිබීම හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්ව විද්‍යාලයකින් සමාජ විද්‍යාව ප්‍රධාන විෂයය සහිතව උපාධියක් ලබා තිබීම සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් ආයතනයකින් එක් අවුරුද්දකට නොඅඩු උපදේශනය පිළිබඳව ඩිප්ලෝමාවක් ලබා තිබීම.

18	රෝමානු කතෝලික	සම්පූර්ණ අධ්‍යයන කාලය තුළ රෝමානු කතෝලික විෂය, ප්‍රධාන විෂයක් ලෙස ඇතුළත් ශාස්ත්‍රවේදී උපාධියක් ලබා තිබීම.
19	අරාබි	සම්පූර්ණ අධ්‍යයන කාලය තුළ අරාබි විෂය, ප්‍රධාන විෂයක් ලෙස ඇතුළත් ශාස්ත්‍රවේදී උපාධියක් ලබා තිබීම.
20	ඉස්ලාම්	සම්පූර්ණ අධ්‍යයන කාලය තුළ ඉස්ලාම් විෂය, ප්‍රධාන විෂයක් ලෙස ඇතුළත් ශාස්ත්‍රවේදී උපාධියක් ලබා තිබීම.
21	විශේෂ අධ්‍යාපනය	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්වවිද්‍යාලයකින් විශේෂ අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී උපාධියක් ලබා තිබීම. හෝ ජාතික අධ්‍යාපන ආයතනය හෝ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මගින් විශේෂ අධ්‍යාපනය සඳහා ඩිප්ලෝමාවක් ලබා තිබීම.
22	ගෘහ ආර්ථික විද්‍යාව	ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන ආයතනයේ පාරිභෝගික විද්‍යාව හා නිපැයුම් තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා තිබීම.
23	දේශපාලන විද්‍යාව	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්ව විද්‍යාලයකින් දේශපාලන විද්‍යාව ප්‍රධාන විෂයය සහිතව උපාධියක් ලබා තිබීම.
24	ව්‍යාපාර අධ්‍යයනය	අ.පො.ස. (උ.පෙළ) වානිජ්‍ය විෂයය ධාරාව යටතේ උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්ව විද්‍යාලයකින් වානිජ්‍යවේදී උපාධිය/ ව්‍යාපාර පරිපාලන උපාධිය/ රාජ්‍ය පරිපාලන උපාධිය ලබා තිබීම.
25	ආර්ථික විද්‍යාව	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්ව විද්‍යාලයකින් ආර්ථික විද්‍යාව ප්‍රධාන විෂයය සහිතව උපාධියක් ලබා තිබීම
26	ගිණුම්කරණය	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්ව විද්‍යාලයකින් ගිණුම්කරණය ප්‍රධාන විෂයය සහිතව උපාධියක් ලබා තිබීම

උසස් පෙළ සමතුන්

<p>දෙමළ මාධ්‍යයෙන් අ.පො.ස.(සාමාන්‍ය පෙළ) දෙවරකට නොවැඩි වාර ගණනකදී මවිබස හා ගණිතය සමත්ව සම්මාන 3ක් ලබා විෂයයන් 6කින් සමත් වීම.</p> <p>සහ</p> <p>අ.පො.ස.(උසස් පෙළ) විභාගයෙන් එක් වරක දී විෂයයන් 03ක් සමත් වීම.</p> <p>සැ.යු :-</p> <ol style="list-style-type: none"> 1. ඉල්ලුම්කරු විසින් අයදුම් කරනු ලබන විෂයය අ.පො.ස. උසස් පෙළ විෂය ධාරාව යටතේ සමත් ව තිබීම අනිවාර්ය වේ.
--

	<p>2. ප්‍රාථමික විෂයය සඳහා අ.පො.ස. උසස් පෙළ විභාගයේ දී දෙමළ විෂයය හදාරා තිබීම අනිවාර්යය වේ.</p> <p>3. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයය සඳහා අ.පො.ස. උසස් පෙළ සමත් වීම හා ලබා ඇති සමස්ත ලංකා ජයග්‍රහණ පදනම් කර ගනිමින් බඳවාගැනීම් සිදු කරනු ලැබේ.</p>
--	---

5.2 අ.පො.ස.(සාමාන්‍ය පෙළ) දෙවරකට නොවැඩි වාර ගණනකදී මවිබස හා ගණිතය සමත්ව සම්මාන 3ක් ලබා විෂයයන් 6කින් සමත් වීම.

5.3 අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් එක්වරකදී විෂයයන් 3 කින් සමත්වීම.

06. වයස් සීමාව :-

6.1 අයදුම්පත් භාරගන්නා අවසාන දිනට (2021.10.22 දිනට) වයස,

අවම සීමාව : අවුරුදු 18

උපරිම සීමාව : අවුරුදු 35

ඒ අනුව 2003.10.22 වැනි දින හෝ ඊට පෙර හා 1986.10.22 වැනි දිනට හෝ ඊට පසු උපන් දිනය යෙදී ඇති අයට පමණක් මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ඇත.

07. වෙනත් සුදුසුකම් :-

- I. අයදුම්කරුවන් ශ්‍රී ලංකා පුරවැසියන් විය යුතු ය.
- II. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට පූර්වාසන්න වසර 03 ක දකුණු පළාතේ අඛණ්ඩ පදිංචිය හෝ පූර්වාසන්න වසර 03 ක කාලය තුළ කලත්‍රයාගේ ස්ථීර පදිංචිය සමග අයදුම්කරුගේ පූර්වාසන්න එක් වසරක පදිංචිය තිබිය යුතු ය.
- III. යහපත් චරිතයකින් හා මනා ශරීර සෞඛ්‍යයෙන් යුක්ත විය යුතු ය.

08. අයදුම් කිරීමේ ක්‍රමය :-

8.1 අයදුම්පත් පිරවීමේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අංක හඳුනා ගැනීම සඳහා උපලේඛන 01 හි ඇති වගුව භාවිතා කරන්න. තවද තමා ස්ථීර පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා අදාළ අංකය අයදුම්පත්‍රයේ නිවැරදිව සඳහන් කළ යුතුය.

8.2 නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2021.10.22 දින හෝ ඊට පෙර දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙබ් අඩවියේ මාර්ගගත ද්වාරය හරහා (www.edumin.sp.gov.lk) ඉදිරිපත් කළ යුතු වේ. අදාළ අයදුම්පත ඔබ විසින් සාර්ථක ව සම්පූර්ණ කළ පසු එහි මෘදු පිටපත බාගත කිරීමේ හැකියාව පවතින අතර ම එය සුරක්ෂිත ව ලඟ තබා ගත යුතු වේ.

8.3 එක් අයදුම්කරුවකුට ඉදිරිපත් කළ හැක්කේ එක් අයදුම්පතක් පමණක් වන අතර අයදුම් කළ හැක්කේ විෂයයන් 02ක් සඳහා පමණි.

8.4 අයදුම් කරනු ලබන විෂයය කිසියෙක් වෙනස් කළ නොහැකි අතර ඒ පිළිබඳ ව ඉදිරිපත් කරන අභියාචනා සලකා බලනු නොලැබේ.

8.5 විභාග ගාස්තු ලෙස රු.1000/= ක මුදලක් සම්මුඛ පරීක්ෂණයන් සඳහා පැමිණීමේ දී දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සරප් නිලධාරී මගින්, දකුණු පළාත් ප්‍රධාන ලේකම්ගේ අංක 2003.2.13 දරණ අය ශීර්ෂයට ගෙවා ලදුපතක් ලබා ගත යුතු අතර එය සම්මුඛ පරීක්ෂණයේ දී ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ.

09. සම්මුඛ පරීක්ෂණය :-

9.1 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය -

සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයට ලකුණු ලබා දෙනු නොලැබේ.

සටහන 1 - ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු -

සේවා ව්‍යවස්ථාව හා ඊට අනුකූලව ප්‍රසිද්ධ කරනු ලබන මෙම නිවේදනයේ සඳහන් සුදුසුකම් සපුරා තිබේ දැයි පරීක්ෂා කිරීම සහ කාර්යය සුදුසුකම් පරීක්ෂා කිරීම.

9.2 ප්‍රායෝගික පරීක්ෂණය

අයදුම්කරු විසින් අයදුම්කරන විෂයයට අදාළ හඳුනාගත් මාතෘකාවක් යටතේ විනාඩි පහක (05) ඉදිරිපත් කිරීමක් ප්‍රායෝගික පරීක්ෂණය වශයෙන් සිදුකල යුතු වේ. මෙහිදී පහත පරිදි ලකුණු විසිපහක් (25) ලබා දෙනු ලැබේ.

අනු අංකය	ප්‍රායෝගික පරීක්ෂණයේ දී ලකුණු ලබා දෙනු ලබන නිර්ණායක	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් වීමට අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය
01	අරමුණ හා ප්‍රවිශ්ටවීම	05	02
02	පෞරුෂය හා හඬ පාලනය	05	02
03	සන්නිවේදනයේ පැහැදිලි බව	05	02
04	කාල කළමනාකරණය	05	02
05	ඉදිරිපත් කිරීමේ ශිල්පක්‍රම භාවිතය	05	02
	මුළු ලකුණු ප්‍රමාණය	25	10

9.2.1 ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රමවේදය

- i. ප්‍රායෝගික පරීක්ෂණය සඳහා විනාඩි 5ක කාලයක් දෙනු ලැබේ.
- ii. ප්‍රායෝගික පරීක්ෂණය ලබාගත හැකි උපරිම ලකුණු ප්‍රමාණය විසි පහ (25) කි.
- iii. ප්‍රායෝගික පරීක්ෂණය සමත්වීම සඳහා එක් එක් නිර්ණායක සඳහා අවම වශයෙන් ලකුණු 2 බැගින් ලබා ගත යුතු ය.

සටහන 2 - ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු -

ගුරු වෘත්තියේ දී වැදගත් වන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳ ව අයදුම්කරු සතු කුසලතා මැන බැලීම.

10. අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා උපදෙස් :-

10.1 අයදුම්පත පිරවීමේදී පහත උපලේඛන අංක 01 පමණක් භාවිතා කල යුතු ය.

උපලේඛනය 01

<u>ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය</u>	<u>අංකය</u>
අක්මිමන	-101
අම්බලන්ගොඩ	-102
බද්දේගම	-103
බලපිටිය	-104
බෙන්තොට	-105
බෝපේ - පෝද්දල	-106
ඇල්පිටිය	-107
ගාල්ල	-108
ගෝනපිනුවල	-109
හබරාදුව	-110
හික්කඩුව	-111
ඉමදුව	-112
කරන්දෙණිය	-113
නාගොඩ	-114
නෙළුව	-115
නියාගම	-116
තවලම	-117
වැලිපිටිය - දිවිතුර	-118
යක්කලමුල්ල	-119
වඳුරඹ	-120
රජගම	-121
මාදම්පාගම	-122
අකුරැස්ස	-123
අතුරලිය	-124
දෙවිනුවර	-125
දික්වැල්ල	-126
හක්මන	-127
කඹුරැපිටිය	-128
කිරිින්ද පුහුල්වැල්ල	-129
කොටපොල	-130
මාලිම්බඩ	-131
මාතර	-132
මුලටියන	-133
පස්ගොඩ	-134
පිටබැද්දර	-135
තිහගොඩ	-136
වැලිගම	-137
වැලිපිටිය	-138
අම්බලන්තොට	-139
අඟුණකොලපැලැස්ස	-140
බෙලිඅත්ත	-141
හම්බන්තොට	-142
කටුවන	-143
ලුණුගම්වෙහෙර	-144
ඕකෙවෙල	-145
සූරියවැව	-146
තංගල්ල	-147
තිස්සමහාරාමය	-148
වලස්මුල්ල	-149
වීරකැටිය	-150

11. සම්මුඛ පරීක්ෂණ සඳහා නියමිත දිනයේ දී සහභාගී නොවන අයදුම්කරුවන් පිළිබඳ ව කිසිදු අයුරකින් නැවත සලකා බලනු නොලැබේ.
12. එමෙන්ම සම්මුඛ පරීක්ෂණ දිනයට සියලු සහතික ඉදිරිපත් කළ යුතු වන අතර පසුව ඉදිරිපත් කරනු ලබන කිසිදු සහතිකයක් බාර ගනු නොලැබේ.
13. මෙම නිවේදනයේ ආචරණය නොවන කිසියම් කාරණයක් වෙතොත් ඒ පිළිබඳ තීරණය කිරීමේ අයිතියද, බඳවා ගැනීමේ ක්‍රමයට අදාළ කොන්දේසි සංශෝධන ද , කිසියම් පුරප්පාඩුවලින් කොටසක් හෝ මුළුමනින්ම පිරවීම හෝ නොපිරවීම පිළිබඳව අවසන් තීරණය ගැනීම දකුණු පළාත් අධ්‍යාපන ලේකම් සතු වේ.
14. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පළකරන මෙම නිවේදනයේ භාෂා පාඨ අතර කිසියම් අනනුකූලතාවයක් පවතී නම් එවැනි විටෙක සිංහල මාධ්‍ය නිවේදනය නිවැරදි සේ සලකා කටයුතු කරනු ලැබේ.

රංජිත් යාපා

ලේකම්,

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය.

2021 සැප්තැම්බර් මස 29 වැනි දින

